



(අටවැනි පාර්ලිමේන්තුව - දෙවැනි සභාවාරය)

අංක 2(4).]

**පාර්ලිමේන්තුවේ අංක 2 දරන
න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය**

නිකුත් කළේ 2018 ඔක්තෝබර් 12 වැනි සිකුරාදා

**2018 ඔක්තෝබර් 25 වැනි බ්‍රහස්පතින්දා
යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු**

*

රසායනික අවි සම්මුතිය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

විසර්ජන පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කරගැනීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය,— සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ නියමය,— 2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතේ 2 වගන්තිය යටතේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 සැප්තැම්බර් 11 දිනැති අංක 2088/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.10.09 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

**2018 නොවැම්බර් 16 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

20/18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව කොපමණද;
- (ii) ඒවායේ නම් කවරේද;

(2)

- (iii) එම එක් එක් පළාත් පාලන ආයතනයට අයත් වන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව හා පවුල් සංඛ්‍යාව කොපමණද;
 - (iv) මහනුවර දිස්ත්‍රික්කය සඳහා අලුතින් ස්ථාපිත කිරීමට යෝජිතව ඇති පළාත් පාලන ආයතන කවරේද;
 - (v) මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බලගැන්වීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

133/’18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ එක් එක් මැතිවරණ බලප්‍රදේශයේ ඇති ජාතික පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) එම ජාතික පාසල්වල නම් කවරේද;
 - (iii) මාතලේ දිස්ත්‍රික්කයේ ජාතික පාසල් සංඛ්‍යාව වැඩි කිරීමට සහ දැනට ඇති ජාතික පාසල් තවදුරටත් දියුණු කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

198/’18

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා, — රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) වර්ෂ 2013 සිට 2017 දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ පාවිච්චිය සඳහා කඳුළු ගැස් මිලදී ගැනීමට වැය කරන ලද මුදල, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

256/’18

ගරු හේමා විතානගේ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් සහ දේශීය වෛද්‍ය මධ්‍යස්ථානවල නම් හා ලිපිනයන් කවරේද;
 - (ii) එම එක් එක් රෝහලේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව, තනතුරු නාමය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (iii) 2010 වර්ෂයේ සිට අද දක්වා මෙම රෝහල් සංවර්ධනය කිරීමට පළාත් සභාව ගෙන ඇති පියවර කවරේද;
 - (iv) යහපාලන රජය යටතේ ඉදිරියේදී රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය දියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

384/18

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වතුකරයේ ජීවත්වන ලක්ෂ 08කට ආසන්න ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් වතුකරයේ රෝහල් රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙළක් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ බව පිළිගන්නේද;
- (ii) එම වැඩපිළිවෙළ අනුව, 2014 වර්ෂය අවසන් වනවිට එලෙස රජයට පවරාගෙන ඇති වතු රෝහල් සංඛ්‍යාව, රෝහලේ නම සහ පවරාගත් කාලවකවානුව කවරේද;
- (iii) මේ වනවිට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවන බව පිළිගන්නේද;
- (iv) මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍යාංශය වාර්ෂිකව වැයකළ මුදල ඉදිරිපත් කරන්නේද;
- (v) වතුකරයේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීමට මෙම ව්‍යාපෘතිය මගින් විශාල පිටුවහලක් වූ බැවින් එය කඩිනමින් නැවත ආරම්භ කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

394/18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු මගී ප්‍රවාහන බස් රථ අතරින් අධිවේගී මාර්ගවල ධාවනයේ යොදවා ඇති බස් රථ සංඛ්‍යාව කොපමණද;
- (ii) 2015, 2016 සහ 2017 වර්ෂවලදී රජය මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදුන් බස් රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) 2014 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙතින් රජය ලැබූ ආදායම සහ ඒ වෙනුවෙන් සිදු කර ඇති වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) 2014 වර්ෂයේ සිට මේ දක්වා අධිවේගී මාර්ගවල ධාවනයේ යොදවා ඇති බස් රථ මගීන් රජය ලැබූ ආදායම සහ ඒ වෙනුවෙන් සිදු කර ඇති වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ යෙදී සිටින මුළු සේවක සංඛ්‍යාව කොපමණද;

(ii) එම සංඛ්‍යාව එක් එක් ශ්‍රේණිය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

441/18

ගරු ජයන්ත සමරවීර මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2017 මැයි 27 වැනි දින ඇතිවූ ගංවතුර හා නායයුමේ ආපදාවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පූර්ණ, අර්ධ හා සුළු හානි සිදු වූ ව්‍යාපාර සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එම ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ස්වයං රැකියා ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

(4)

(iv) එම ව්‍යාපාර සන්ධි පාලන, කාර්මික, වෙළඳ හා වෙනත් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) එසේ ගංවතුරෙන් හා නායයෑමෙන් විනාශ වූ ව්‍යාපාර අයිති පුද්ගලයාගේ නම, ලිපිනය, හානියේ තක්සේරුගත වටිනාකම, එම ව්‍යාපාරය පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාසය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;
- (ii) කළුතර දිස්ත්‍රික්කයේ එසේ හානිවූ ව්‍යාපාර සඳහා මේ වනවිට රජයෙන් වන්දි ගෙවා තිබේද;
- (iii) එසේ නම්, වන්දි හිමිවූ ව්‍යාපාරිකයාගේ නම, ලිපිනය, ව්‍යාපාරය සහ ගෙවන ලද වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) කළුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට වන්දි ගෙවා ඇති ව්‍යාපාර සංඛ්‍යාව සහ මුළු වන්දි මුදල කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

467/18

ගරු වමිනිද විජේසිරි මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි අ.පො.ස. (උ/පෙළ) තාක්ෂණික විෂය ධාරාවෙන් පංති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම පාසල්වල නම් කවරේද;
- (iii) දැනට බදුල්ල දිස්ත්‍රික්කය තුළ සිටින තාක්ෂණික විෂය උගන්වන ගුරුවරයන් සංඛ්‍යාව කොපමණද;
- (iv) ඔවුන්ගේ නම් හා දැනට සේවයේ නිරතව සිටින පාසල් කවරේද;
- (v) ඉදිරියේදී බදුල්ල දිස්ත්‍රික්කයේ සිසුන් අතර තාක්ෂණික විෂය ප්‍රවලිත කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 නොවැම්බර් 17 වැනි සෙනසුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

57/18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, — මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 208ට අනුව, ආරක්ෂණ ආයෝජන ගිණුම් ක්‍රමය අහෝසි කරනු ලැබුවේද;
- (ii) එසේ නම්, එම දිනය කවරේද;
- (iii) උක්ත යෝජනාවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරව ස්වකීය මුදල් තබාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ට එම මුදල් මවිබීමට රැගෙන එන ලෙසට කරන ලද ඉල්ලීමට මෙතෙක් ලැබී ඇති ප්‍රතිචාර කවරේද;

(5)

(iv) උක්ත අයවැය යෝජනාවට අනුව, බැංකු ගිණුම් ක්‍රමය හරහා පිටරට තබාගෙන තිබෙන මුදල් මෙරටට ප්‍රේෂණය කරන කිසිම පුද්ගලයෙකුට එරෙහිව රජය විසින් තෛතික පියවර නොගන්නා බව නිශ්චිතව සඳහන් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා තෛතික බලය ලබාගත් ආකාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

142/'18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) එස්. සී. බී. සෙනෙවිරත්න මහතා (පුද්ගලික ලිපි ගොනු අංක 3/2/3/3/1/18/ -11 වෙළුම) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවයෙන් ඉවත් වූ දිනය කවරේද;

(ii) රැකියාවෙන් ඉවත්වන විට ඔහු දැරූ තනතුර කවරේද;

(iii) සෙනෙවිරත්න මහතා ස්වකීය අයිතිවාසිකම් කඩවීම පිළිබඳව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලිකර තිබේද;

(iv) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එකී පලිගැනීම පිළිබඳ පැමිණිල්ල, එම පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ සහ නිකුත් කළ නියෝගය සභාගත කරන්නේද;

(ii) ඔහුට ලබාදුන් සහන සහ එම සහන ලැබුණු දිනය කවරේද;

(iii) ඔහුට වන්දි මුදල් පිරිනමා තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

276/'18

ගරු හේෂා විතානගේ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් (Smart Grid) බවට පත් කිරීම පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

(ii) සුහුරු පද්ධතියක් සඳහා මාර්ග සිතියමක් (Road Map to Smart Grid) සකස් කිරීමට පියවර ගෙන තිබේද;

(iii) එම වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය පිළිබඳව සෑහීමකට පත් වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

501/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) බණ්ඩාරවෙල ඇතුළු කෘෂිකාර්මික කටයුතුවල නිරත වන බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය විශාල ගැටලුවක් වී ඇති බව පිළිගන්නේද;

(6)

(ii) මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ජනතාවට වන්දි ගෙවීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1110/'18

ගරු ගාමිණී ලොකුගේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 1978.12.01 දින ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සේවයට බැඳුණු කේ. විමලසේන මහතා 2016.11.24 දින සේවයෙන් විශ්‍රාම ගත් බවත්;
- (ii) ඔහුට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව රු. 2,047,425.25 ක් බවත්;
- (iii) එම මුදල 2016.12.24 දිනට පෙර ගෙවිය යුතුව තිබූ බවත්;
- (iv) විමලසේන මහතා පිළිකා රෝගයෙන් පෙළෙන බැවින් ඔහු ඉතා අසරණ තත්ත්වයට පත්වී ඇති බවත්;
- (v) මේ දක්වා විමලසේන මහතාට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව ගෙවා නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) විමලසේන මහතාට හිමි පාරිතෝෂික මුදල හා අධිභාර එකතුව ගෙවනු ලබන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1113/'18

ගරු දයාසිරි ජයසේකර මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුගොල්ලාගම, බැලුම්ගල ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවිද්‍යා භූමියක් යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් විනාශ කර තිබේද;
- (ii) එසේ නම්, එයට හේතු කවරේද;
- (iii) අදාළ භූමිය තුළ පැරණි නෂ්ටාවශේෂ දක්නට ලැබේද;
- (iv) එම නෂ්ටාවශේෂ කවර කාලවකවානුවකට අයත්දැයි අනුමාන කර තිබේද;
- (v) එම භූමියේ අයිතිකරුවන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම කාර්ය සඳහා අවසර ලබාදුන් නිලධාරියා කවුරුන්ද;

(ii) එම කාර්ය සිදුකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබා දී තිබේද;

(iii) යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මෙම පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීමට දායකත්වය දැක්වූවන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1125/'18

ගරු විමල් වීරවංශ මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) නමින් හැඳින්වෙන මූල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි, එහි අධිකෂණය යටතේ ක්‍රියාත්මක වූ මූල්‍ය සමාගමක් වන්නේද;

(7)

- (ii) එම මූල්‍ය සමාගම විසින් තැන්පතු මුදල් නිසි පරිදි ආපසු නොගෙවීමේ හේතුවෙන් තැන්පතු හිමියන් බලවත් අපහසුතාවලට ලක්වී ඇති බව දන්වන;
- (iii) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ නොමැති මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් නොකරන ලෙස රජයෙන් ලබාදුන් උපදෙස් අනුව යමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තිබූ ආයතනයක මුදල් තැන්පත් කළ ETI තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ලබාදීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කවරේද;
- (iv) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති අනිකුත් මූල්‍ය ආයතන තැන්පත්කරුවන්ට මෙවැනි ගැටලු ඇතිවීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, එ මන්ද?

1356/18

ගරු සුසන්න පුංචිනිලමේ මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් වකුගඩු රෝගීන් සිටින පවුල්වල නිවාස අලුත්වැඩියා කිරීම සඳහා ආධාර මුදලක් ලබා දෙන බව දන්වන;
- (ii) එම ප්‍රතිලාභය ඉල්ලුම් කිරීමට අවශ්‍ය කරන සුදුසුකම් සහ ඉදිරිපත් කළ යුතු ලේඛන කවරේද;
- (iii) ඒ යටතේ නිවසක් අලුත්වැඩියා කිරීම සඳහා ලබා දෙන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) මේ වනවිට ඉහත සඳහන් නිවාස ආධාර ඉල්ලුම් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එම ඉල්ලුම්කරුවන් අතරින් නිවාස ආධාර ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවන් සියල්ලන්ටම එම මුදල ලබා දෙනු ලබන දිනය කවරේද;
- (iv) අලුත්වැඩියා කර ගැනීමට තරම්වත් නිවසක් නොමැති පැල්පත්වල ජීවත් වන වකුගඩු රෝගීන්ද සිටින බැවින්, ඔවුන්ට නිවසක් ඉදිකරදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගන්නේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 නොවැම්බර් 19 වැනි සඳුදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

70/18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මුදල් අමාත්‍යවරයාගේ දින 100 විජලවය පිළිබඳ ප්‍රකාශනයේ සඳහන් පරිදි ගර්භනී මාතාවන් සඳහා රුපියල් 20,000/- ක දීමනාවක් ලබාදුන්නේද;
- (ii) 2015 සහ 2016 වර්ෂවලදී ඉහත ප්‍රතිලාභය හිමි වූ ගර්භනී මාතාවන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

(8)

- (iii) 2015 සහ 2016 වර්ෂවලදී ගර්භනී මාතාවන්ට රුපියල් 20,000/- බැහින් ලබාදීම වෙනුවෙන් රජය විසින් දරන ලද මුළු වියදම කොපමණද;
- (iv) ඉහත (i) හි සඳහන් ප්‍රකාශනයේ 7.29 හි දැක්වෙන පරිදි නිකුත් කළ උපදෙස් වික්‍රමලේඛයෙහි පිටපතක් සභාගත කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

187/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කිරීමට රජය තීරණය කළ දිනය කවරේද;
- (ii) ඒ සඳහා බලපෑ හේතු කවරේද;
- (iii) එම තහනම සඳහා රජය විසින් පදනම් කරගත් විද්වත් කමිටු හෝ විශේෂඥ වාර්තා කවරේද;
- (iv) එම තහනම ඉවත් කිරීම සඳහා රජය තීන්දු කළ දිනය කවරේද;
- (v) ඒ සඳහා බලපෑ හේතු කවරේද;
- (vi) යළිත් ඇස්බැස්ටෝස් භාවිතය සුදුසු බව නිර්දේශ කළ විද්වතුන් හෝ විශේෂඥයන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

277/'18

ගරු හේෂා විතානගේ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) LED බල්බ මිලියන 10ක් විදුලි පාරිභෝගිකයන් අතර බෙදා දීමට කටයුතු කරන ලද්දේද;
- (ii) එසේ නම්, එම ව්‍යාපෘතිය සඳහා වැයවූ මුදල කොපමණද;
- (iii) එකී ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුදල විදුලි පාරිභෝගිකයන්ගෙන් ආපසු අයකර ගැනීමට කටයුතු කිරීම අසාධාරණ බව පිළිගන්නේද;
- (iv) ඉහත ව්‍යාපෘතිය මෙහෙයවන ලද ආයතනය කවරේද;
- (v) එම ව්‍යාපෘතිය අසාර්ථක වූ බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

393/'18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) ශ්‍රී ලංකාවේ පළාත් සංවර්ධනය සඳහා මධ්‍යම රජය මගින් ලබා දී ඇති නව අමාත්‍ය ධුරයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම අමාත්‍යාංශ වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එම අමාත්‍යාංශ සඳහා 2017 වර්ෂයට වෙන් කර තිබූ ප්‍රතිපාදනය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(9)

- (ආ) (i) සබරගමු සංවර්ධන අමාත්‍යාංශය මඟින් ව්‍යාපෘති සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබුණේද;
 - (ii) එසේ නම්, එම ප්‍රතිපාදනය කොපමණද;
 - (iii) එම ව්‍යාපෘති කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

479/'18

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාව තුළ අපනයන කෘෂිකාර්මික හෝග වගා කරනු ලබන අක්කර ප්‍රමාණය කොපමණද;
 - (ii) අපනයනය කරනු ලබන හෝග වර්ග (එළවළු/පළතුරු) කවරේද;
 - (iii) එම අපනයනවලින් රට තුළට ගලා එන වාර්ෂික විදේශ විනිමය ප්‍රමාණය එක් එක් හෝගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (iv) මෙම අපනයන හෝග වර්ග දියුණු කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

490/'18

ගරු විජිත හේරත් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) සීමාසහිත ලංකා සතොස සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු අයත් වන්නේද;
 - (ii) එම සමාගමේ අනුමත කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරක් තිබේද;
 - (iii) 2010.01.10 සිට 2015.01.10 දක්වා කාලසීමාව තුළ එම සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වශයෙන් කිසියම් අයෙකු කටයුතු කර තිබේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) සීමාසහිත ලංකා සතොස සමාගම ස්ථාපනය කරන අවස්ථාවේ එහි කොටස් හිමියන්ගේ නම් කවරේද;
 - (ii) එම සමාගමේ ආරම්භයේ සිට 2015.01.10 දින දක්වා කාලය තුළ මහා භාණ්ඩාගාරයේ ලේකම් නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ නිලධාරීන්ගේ නම් සහ තනතුරු කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

604/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පළාත් සභා, පළාත් පාලන සභා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වනාන්තවිල්ලුව, පුබුදුගම ධීවර ගම්මානයේ සිට රෙඩ්බානා ධීවර ගම්මානය දක්වා “ඉපැරණි අම්බලම් ග්‍රාමීය මාර්ගය” නමින් මාර්ගයක් තිබෙන බවත්;
 - (ii) එම මාර්ගය මේ වනවිට දැඩි ලෙස අබලන්වී තිබෙන බවත්;
- එතුමා දන්නෙහිද?

(10)

(ආ) එම ධීවර ගම්මානයේ ජීවත්වන ජනතාවගේ පහසුව සඳහා එම මාර්ගය සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

756/18

ගරු වමීන්ද විජේසිරි මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ “ලුණුගල බේසම්වල” නමින් සංචාරක අවධානයක් දිනාගත් ප්‍රදේශයක් තිබෙන බවත්;

(ii) එම ස්ථානය හා එම ස්ථානය අවට දැඩි පරිසර දූෂණයකට ලක් වී ඇති බවත්; එතුමා දන්නෙහිද?

(ආ) එම ස්ථානයේ සිදුවන පරිසර දූෂණය අවම කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2018 නොවැම්බර් 21 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

71/18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) මුදල් අමාත්‍යවරයා විසින්, දින 100 විප්ලවය පිළිබඳ ප්‍රකාශනයෙන් ප්‍රකාශ කළ පරිදි ගොවි ජනතාව විසින් වාණිජ බැංකුවලට ගෙවීමට ඇති රුපියල් 100,000/- දක්වා වූ ණය ප්‍රාග්ධනයෙන් 50%ක් කපා හරිනු ලැබුවේද;

(ii) ගොවි ණය කපා හැරීම හේතුවෙන් රජයට ඇති වූ වැය බර ප්‍රමාණය කොපමණද;

(iii) ණය කපා හරින ලද ගොවීන්ගේ නාමලේඛනයන් සහ එම එක් එක් ගොවියාගේ නමට ඉදිරියෙන් කපා හරින ලද ණය ප්‍රමාණය දැක්වෙන ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

(iv) ගොවීන්ගේ කපා හරින ලද ණය වෙනුවෙන් වාණිජ බැංකුවලට රජය විසින් මේ දක්වා ගෙවා ඇති මුදල් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

278/18

ගරු හේෂා විතානගේ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) මේ වනවිට රක්නපුර දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව කොපමණද;

(ii) දිස්ත්‍රික්කය පුරා ඩෙංගු අවදානමක් පවතින බව දන්නේද;

(iii) එම තත්ත්වය පාලනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

424/'18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2012 වර්ෂයේදී පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පලාගල - නැගම්පහ මාර්ගයේ ආරම්භ කළ “විජයගම” රණවිරු ගම්මානය 2013 වර්ෂයේ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ජනතා අයිතියට පත් කර ඇති බවත්;
- (ii) මෙම ගම්මානයේ වන අලින් නිතර ගැවසීම හේතුවෙන් ගම්මානයේ පදිංචිකරුවන්ගේ එදිනෙදා කටයුතු සිදු කර ගැනීම පවා ඉතාමත් අනතුරුදායක තත්ත්වයක පවතින බවත්;
- (iii) මෙම ගම්මානය වටා අලිවැටක් ඉදි කිරීමට යෝජනා කර ඇත්ත්, මෙතෙක් එය සිදු කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) ගම්වාසීන්ගේ ආරක්ෂාව සඳහා කඩිනමින් අලිවැටක් ඉදිකිරීමට පියවර ගන්නේද;
 - (ii) එසේ නම්, එම දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

757/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන් ජලය සැපයෙන බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්වල නම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වගා හානි හා වෙනත් හානිවලට ලක්වූ ගම්වල නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1002/'18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015, 2016 සහ 2017 වර්ෂවලදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරන ලද සුළු, මධ්‍යම හා මහා වාරිමාර්ග කවරේද;
- (ii) එක් එක් ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
- (iv) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
- (v) ඉහත එක් එක් වර්ෂවලට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;
- (vi) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ ශක්‍යතා අධ්‍යයන, පාරිසරික සහ ඉංජිනේරු වාර්තා ඉදිරිපත් කරන්නේද;
- (vii) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉවත් කරන ලද රොන්මඩ, පස් හෝ වැලි සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

(12)

(viii) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1112/'18

ගරු දයාසිරි ජයසේකර මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට කිරි ගවයන් ආනයනය කිරීමේදී එක් ගවයෙක් සඳහා ඇස්තමේන්තු කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) ඉහත (i) හි සඳහන් කිරි ගවයන් ආනයනය කිරීමේදී ගෙවන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වශයෙන් කොපමණද;
- (iii) ආනයනික කිරි ගවයන්ගෙන් ප්‍රයෝජන ගත නොහැකි සහ මරණයට පත් වූ ගවයන් සංඛ්‍යාව කොපමණද;
- (iv) ආනයනය කරන ලද කිරි ගවයන් වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;
- (v) පෞද්ගලික ව්‍යවසායකයන්ට අලෙවි කිරීමේදී එක් කිරි ගවයෙක් සඳහා අය කළ මුදල කොපමණද;
- (vi) කිරි ගවයන් ලබාදීමට පෞද්ගලික ව්‍යවසායකයන් තෝරා ගැනීමේදී සලකා බලන ලද නිර්ණායක කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1141/'18

ගරු මුහම්මදු නසීර් මහතා,— නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුර සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය හෝ ජනවාර්ගික ගැටුම් හේතුවෙන් අවතැන් වූ සහ පීඩාවට පත් වූ පුද්ගලයන්ට රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීමේ වැඩසටහන් යටතේ ලබාදෙන සහන කවරේද;
- (ii) ඒ අනුව, වර්ෂ 2009 සිට මේ දක්වා, එසේ සහන ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1357/'18

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් අඩු පහසුකම් සහිත දුෂ්කර ප්‍රදේශයක් වන පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පාසල් අතරින් මහින්දෝදය විද්‍යාගාරයක් පැවති එකම පාසල ත්‍රිකුණාමලය / උතුර කලාපයේ පදවි පලුගහවංගුව මහා විද්‍යාලය බවත්;
- (ii) එම විදුහලේ ඉදිකර තිබූ මහින්දෝදය විද්‍යාගාරය 2014.11.08 දින හදිසි ගින්නකින් විනාශ වූ බවත්;

(iii) 2017.09.14 දින නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 5.4ක මුදලක් වෙන්කර ඇති බව දන්වා ඇති බවත්;

එතුමා දන්වන්නෙහිද?

- (ආ) (i) විද්‍යාගාරය ගින්නෙන් විනාශ වී මේ වනවිට වර්ෂ 3 1/2 ක් පමණ ගත වී ඇතත්, නවීකරණ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වීමට හේතු කවරේද;
 - (ii) ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් වෙන් කර ඇතත්, මේ වනතෙක් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ නොකිරීමට හේතුව කවරේද;
 - (iii) ඉහත (අ)(iii)හි සඳහන් ප්‍රතිපාදනවලට සිදුවූයේ කවරක්ද යන්න සඳහන් කරන්නේද;
 - (iv) නවීකරණ කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 නොවැම්බර් 23 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

72/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අයවැය යෝජනා අංක 294 සහ 295ට අනුව, කොළඹ කොටස් වෙළඳපොළෙහි ඩොලර් ලැයිස්තුගත වීම සඳහා විදේශීය සමාගම් උනන්දු කරවීමට අනුගමනය කළ ක්‍රියාමාර්ග කවරේද;
 - (ii) යෝජනා අංක 295ට අනුව කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 28 සිට 50 දක්වා ඉහළ නංවනු ලැබුවේද;
 - (iii) අග්‍රාමාත්‍යතුමා විසින් කිහිප අවස්ථාවකදී ප්‍රකාශ කළ පරිදි, “ප්‍රාග්ධන ලාභ බද්ද” හඳුන්වා දී ක්‍රියාත්මක කිරීමට අදහස් කරන්නේද;
 - (iv) 2015 වර්ෂයේදී ක්‍රියාත්මක කළ සුපිරි වාසි බද්ද, කොටස් වෙළඳපොළ සංවර්ධනයට ඉමහත් බාධාවක් වූ බව පිළිගන්නේද;
 - (v) අතීතයට බලපාන ලෙස බදු පැනවීමට අදහස් කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

279/'18

ගරු හේෂා විතානගේ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ, දොඹගස්වත්ත නමැති දුෂ්කර ගම්මානයේ දැඩි පානීය ජල ගැටලුවක් තිබෙන බව දන්නේද;
 - (ii) එම ජනතාවට පානීය ජලය ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

548/'18

ගරු වාසුදේව නානායක්කාර මහතා, — රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වසර 8 කට වැඩි කාලයක් සේවය කර ඇති උප පොලිස් පරීක්ෂකවරුන්ට පොලිස් පරීක්ෂක තනතුර ලබාදෙන බවට හිටපු විෂය භාර අමාත්‍යවරයා විසින් ජනමාධ්‍යයට ප්‍රකාශ කළ බව පිළිගන්නේද;
 - (ii) එම උසස්වීම් මේ දක්වා ලබා නොදීමෙන් එම නිලධාරීන් කනස්සල්ලට පත් වී ඇති බව දන්නේද;
 - (iii) එබැවින් පොරොන්දු වූ පරිදි එම උසස්වීම් ලබාදීමට පියවර ගන්නේද;
 - (iv) එසේ නම්, එම උසස්වීම් බලාත්මක වන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

758/'18

ගරු වමින්ද විජේසිරි මහතා, — වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන වතු වැවිලි සමාගම් සංඛ්‍යාව කොපමණද;
 - (ii) එම සමාගම්වල නම් හා ලිපිනයන් කවරේද;
 - (iii) එක් එක් සමාගම සතු මුළු භූමි ප්‍රමාණය, වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (iv) එක් එක් සමාගමෙහි වැවිලි කටයුතුවල නිරතවන මුළු සේවක සංඛ්‍යාව, තනතුරු අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (v) වැවිලි ක්‍ෂේත්‍රයේ නිරතවුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වැවිලි සමාගම් ගෙන ඇති පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

956/'18

ගරු කුමාර ඉඳුනිල් අමරසේන මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) සූර්යබල නිෂ්පාදනයන් සඳහා රජය විසින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේද;
 - (ii) එම වැඩපිළිවෙළ යටතේ පාරිභෝගිකයන්ට ලබා දෙන ණය සඳහා ගෙවිය යුතු පොළී ප්‍රතිශතය කොපමණද;
 - (iii) මෙම වැඩපිළිවෙළ යටතේ එක් එක් බැංකුව විසින් පාරිභෝගිකයන් වෙත ලබා දී ඇති ණය ප්‍රමාණය සහ එම ණය මුදල්වල එකතුව කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1326/'18

ගරු සිසිර ජයකොඩි මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2019 වර්ෂයේදී ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ට නව විෂය නිර්දේශයක් හඳුන්වා දී ඇති බවත්;
- (ii) වසරක් ගත වී ඇත්ත්, මේ වනතෙක් ලබා දී ඇත්තේ ඒකක 5ක විෂය නිර්දේශය පමණක් බවත්;
- (iii) ඒවා ද ලබාදී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත්;

(iv) නව විෂය නිර්දේශය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ හා ගුරු අත්පොත් ලබාදී නොමැති බවත්;

එතුමා දන්තෙහිද?

(ආ) (i) එම විෂය නිර්දේශය හඳුන්වා දෙනවිට ගුරුවරුන්ට ගුරු පුහුණුව හා නව නිර්දේශය පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරනු ලැබුවේද;

(ii) නොඑසේ නම්, ඒ මන්ද;

(iii) සම්පූර්ණ විෂය නිර්දේශය ලබා දීමට කටයුතු කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1329/'18

ගුරු එස්. ශ්‍රීතරන් මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, තම්ලවෝලෙ යන නමින් යුත් පාසලක් පැවති බව දන්නේද;

(ii) එසේ නම්, එම පාසල ආරම්භ කළ දිනය කවරේද;

(iii) එම විදුහලේ අධ්‍යාපනය ලැබූ සිසුන් අවසන් වරට පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සහ අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිට ප්‍රතිඵල නිකුත් කළ වර්ෂය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වර්තමානයේ මෙම පාසල හඳුන්වනු ලබන නම කවරේද;

(ii) මෙම පාසල නම් කරනු ලැබුවේ කවුරුන් විසින්ද;

(iii) එලෙස නම වෙනස් කරන ලද දිනය කවරේද;

(iv) පාසලේ නම වෙනස් කිරීම තුළින් මෙම පාසලේ නිර්මාතෘ, නැතහොත්, ආදිකර්තෘ යන නම කවරෙකුට හෝ ලබාගත හැකිද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1344/'18

ගුරු නිහාල් ගලප්පත්ති මහතා, — මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව නිෂ්පාදන බදු පනත යටතේ රාජකාරි කිරීම සඳහා සුරාබදු පරීක්ෂක තනතුරට අමතරව, නිෂ්පාදන බදු තනතුරට පත් කළ සුරාබදු පරීක්ෂකවරුන්ගේ තනතුරු නාමය නිෂ්පාදන බදු පරීක්ෂක ලෙස වෙනස් කර ඇති බව පිළිගන්නේද;

(ii) නිෂ්පාදන බදු පරීක්ෂකවරුන්ගේ සේවා ගැටලුවක් පිළිබඳව 1995.09.19 වන දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් රණවක මහතා විසින් පාර්ලිමේන්තුවේදී නැඟ ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරු ප්‍රතික්ෂේප කරන්නේද;

(iii) අංක 231/98 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව සමනයකට පත් වීමෙන් පසුව, මෙම නිලධාරීන් රේගු දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන බදු අංශයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා නිකුත් කරන ලද ලිපියේ 07 ඡේදය අනුව සුරාබදු නියාමක තනතුරේ පත්වීමේ කොන්දේසි හා සුරාබදු පරීක්ෂක ශ්‍රේණියේ (නිෂ්පාදන පරීක්ෂක ශ්‍රේණියේ) කොන්දේසි ඒ ආකාරයටම ක්‍රියාත්මක වන බව පිළිගන්නේද;

(16)

(iv) නව තනතුරකට පත් නොකර රජයේ නියමය පරිදි එක් දෙපාර්තමේන්තුවකින් තවත් දෙපාර්තමේන්තුවකට අන්තර්ග්‍රහණය කිරීම පමණක් සිදු කර ඇති බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබා දුන් නිර්දේශය පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

**2018 නොවැම්බර් 24 වැනි සෙනසුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

73/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 240 මඟින් ගොඩනැගිලි හා ඉදිකිරීම් ක්ෂේත්‍රයන්හි ශ්‍රීකයන් පුහුණු කිරීම සඳහා වෙන්කළ රුපියල් මිලියන 500 උපයෝජනය කළ ආකාරය කවරේද;
- (ii) උක්ත අයවැය යෝජනාව අනුව මාස තුනකට තරුණයන් 7500 බැගින්, වර්ෂය තුළදී තරුණයන් 30,000කට පුහුණුව ලබාදීමේ ඉලක්කය සපුරා ගනු ලැබුවේද;
- (iii) තිස් දහසක් වැනි විශාල තරුණ පිරිසකට පුහුණුව ලබාදීමේ ජාතික වැඩසටහනට උරුන් ආයතන හා සංවිධාන සහ එම එක් එක් ආයතනයකට ගෙවනු ලැබූ මුදල් ප්‍රමාණය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

150/'18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) “විසල් දඹුල්ල” ජල යෝජනා ක්‍රමය ආරම්භ කළ හා අවසන් කළ දින කවරේද;
- (ii) ඒ සඳහා වැය කළ මුදල කොපමණද;
- (iii) ඒ යටතේ ලබා දී ඇති ජල සම්බන්ධතා සංඛ්‍යාව කොපමණද;
- (iv) එම ජල සම්බන්ධතා ලබා දී ඇති ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
- (v) ජල දුෂ්කරතාවයන්ට මුහුණපාන මාතලේ දිස්ත්‍රික්කයේ සෙසු ජනතාවටද ජල සම්බන්ධතා ලබා දීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහි ද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

188/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකා යුද හමුදාවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරනු ලබන වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඔවුන්ගේ නම් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංක එක් එක් හමුදාව අනුව වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

280/'18

ගරු භේෂා විතානගේ මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) ගොඩකවෙල නගර ක්‍රීඩාංගණය අයත් රාජ්‍ය ආයතනය කවරේද;

(ii) එම ක්‍රීඩාංගණයේ විශාලත්වය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම ක්‍රීඩාංගණය විවිධ ක්‍රීඩා තරඟ, පළාත්/ජාතික මට්ටමින් පැවැත්වීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණයකින් යුතු බවත්;

(ii) ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ සහ රක්වාන මැතිවරණ කොට්ඨාසය තුළ ඇති මීටර් 400 ධාවන පඨයක් සකස් කළ හැකි එකම ක්‍රීඩාංගණය බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) (i) මෙම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම සඳහා අදාළ ඇස්තමේන්තු හා සැලැස්ම සමඟින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමු කළද මෙතෙක් අදාළ ප්‍රතිපාදන වෙන් කර නොමැති බව පිළිගන්නේද;

(ii) මෙම ගැටලුව විසඳීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

452/'18

ගරු බිමල් රත්නායක මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

759/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) 2010 වර්ෂයේ සිට අද දක්වා ප්‍රසිද්ධ රැහුම් පාලක මණ්ඩලයේ සිටි සාමාජිකයන්ගේ නම් හා ඔවුන්ගේ සේවා කාලසීමා කවරේද;

(ii) එම එක් එක් කාලසීමාව තුළ ප්‍රදර්ශනයට අනුමත කළ සිංහල විග්‍රහවල නම් කවරේද;

(iii) එම එක් එක් කාලසීමාව තුළ වාරණයට ලක්වූ සිංහල විග්‍රහ හා ඒවායේ අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;

(iv) එම විග්‍රහට වාරණය කිරීමට ප්‍රසිද්ධ රැහුම් පාලක මණ්ඩලය ගත් තීරණවලට හේතු කවරේද;

(18)

(v) යහපාලන රජය යටතේ වාරණයෙන් තොරව ගුණාත්මක සිංහල වික්‍රම කලාවක් බිහිකිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

967/18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) මේ වනවිට අකර්මන්‍ය තත්ත්වයට පත්වී ඇති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය සක්‍රීය තත්ත්වයට පත් කිරීමට අදහස් කරන්නේද;

(ii) එසේ නම්, එය සිදු කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1003/18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) 2015, 2016 සහ 2017 වර්ෂවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරන ලද සුළු, මධ්‍යම හා මහා පරිමාණ වාරිමාර්ග කවරේද;

(ii) එක් එක් ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

(iv) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

(v) ඉහත එක් එක් වර්ෂවලට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;

(vi) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ ශක්‍යතා අධ්‍යයන, පාරිසරික සහ ඉංජිනේරු වාර්තා ඉදිරිපත් කරන්නේද;

(vii) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉවත් කරන ලද රොන්මඩ, පස් හෝ වැලි සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

(viii) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

**2018 නොවැම්බර් 26 වැනි සඳුදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

281/18

ගරු භේෂා විතානගේ මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) 2017 වර්ෂයේදී ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගෙන ඇති විදේශීය ශිෂ්‍යයන් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(19)

- (ii) ප්‍රථම උපාධිය හා පශ්චාත් උපාධිය හැදෑරීමට ඇතුළත් වූ ඉහත ශිෂ්‍ය සංඛ්‍යාව, එක් එක් විශ්වවිද්‍යාලය සහ උපාධි පාඨමාලාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) 2017 වර්ෂයේදී ඉහත සඳහන් ශිෂ්‍යයන් ඇතුළත්වීම මඟින් ලැබූ ආදායම කොපමණද;
- (iv) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සඳහා කවදුරටත් වැඩි විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

549/18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) වර්ෂ 2015 සහ 2016 තුළදී,

- (i) ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජනවලින් උපයාගෙන රටෙන් බැහැර කරගෙන ගොස් ඇති ලාභ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එසේ මුදල් බැහැර කරගෙන යෑම හේතුවෙන් රුපියලේ අගය කොපමණ බලපෑමකට ලක් වූයේද;
- (iii) එක් එක් ආයෝජනය මඟින් ශ්‍රී ලංකාවට රැකියා වශයෙන් ලැබුණු ප්‍රතිලාභය සහ වෙනත් ප්‍රතිලාභ වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

760/18

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මහියංගනය පොදු රැස්වීම් ශාලාව ස්ථාපිත කළ වර්ෂය කවරේද;
- (ii) අද වනවිට එම පොදු රැස්වීම් ශාලාවේ අඩුපාඩු රාශියක් තිබෙන බව දන්නේද;
- (iii) එසේ නම්, එම අඩුපාඩු කවරේද;
- (iv) එම අඩුපාඩු අවම කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1118/18

ගරු දයාසිරි ජයසේකර මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ස්ථානවල නම් එක් එක් දිස්ත්‍රික්කය අනුව සඳහන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම ස්ථාන සඳහා 2015 වර්ෂයේ සිට බඳවා ගත්,

- (i) ස්ථීර සේවකයන් සංඛ්‍යාව;
- (ii) අතීයම් සේවකයන් සංඛ්‍යාව;
- (iii) කොන්ත්‍රාත් පදනමට අයත් සේවකයන් සංඛ්‍යාව;

- (iv) අනියම් සේවකයන්ගෙන් ස්ථිර සේවයට ඇතුළත් කරගන්නා ලද සේවකයන් සංඛ්‍යාව;
- (v) කොන්ත්‍රාත් පදනමට අයත් සේවකයන්ගෙන් ස්ථිර සේවයට ඇතුළත් කර ගන්නා ලද සේවකයන් සංඛ්‍යාව;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) මෙම බඳවාගැනීම් රජය පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සිදුකර තිබේද;
- (ii) මේ වනවිට පවතින සේවක පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1124/'18

ගරු කනක හේරත් මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාවේ දැනට නිවාස අවශ්‍යතාවය ඇති, එහෙත් නිවාස නොමැති පවුල් සංඛ්‍යාව කොපමණද;
- (ii) 2015 වර්ෂයේ සිට මේ දක්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ණය ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
- (iii) 2018 වර්ෂය තුළදී නිවාස ණය ලබාදීමට සැලසුම් කර ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
- (iv) ඉහත i, ii සහ iii හි සඳහන් පවුල් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) මෙම නිවාස ණය ලබා දීම සඳහා සුදුස්සන් තෝරා ගනු ලබන ක්‍රමවේදය කවරේද;
- (ii) එයට අදාළ නිර්ණායක කවරේද;
- (iii) ඉහත තෝරා ගැනීමේ ක්‍රමවේදය මගින් නිවාස අවශ්‍යතාවය දැඩිව පවතින අසරණ පවුල් සඳහා අසාධාරණයක් සිදු වන බව පිළිගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1153/'18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ පශු සම්පත් කටයුතුවල යෙදී සිටින ගොවීන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම දිස්ත්‍රික්කයේ පශු සම්පත් සංවර්ධනය සඳහා දැනට ගෙන ඇති පියවර කවරේද;
- (iii) පශු සම්පත් සංවර්ධන කටයුතුවල නියැලී නිලධාරීන් රාජකාරි කටයුතු සිදු කිරීමේදී විවිධ බාධාවන්ට මුහුණ දෙන බව දන්නේද;
- (iv) මහනුවර දිස්ත්‍රික්කයේ පශු සම්පත් සංවර්ධනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1156/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පසුගිය මාස 3-4 කාලය පුරා පුත්තලම දිස්ත්‍රික්කය දැඩි නියඟයකට මුහුණ දුන් බව දන්නේද;
 - (ii) එම නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට දැඩි හානි සිදු වී ඇති බව පිළිගන්නේද;
 - (iii) නියඟයෙන් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගා කරන්නන්ට යම් සහනයක් හා ආධාර ලබා දීමට ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1401/'18

ගරු මුහම්මදු නසීර් මහතා, — රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමා ගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ගම්පහ පොලිස් ස්ථානයේ අංක 248/177/MOIB හා 2017.02.13 දිනැති පැමිණිල්ලට අදාළ සැකකරු සමඟ, අංක EP-JA-7555 දරන Toyota Noah වර්ගයේ මෝටර් රථය, Samsung වර්ගයේ ජංගම දුරකථන දෙකක්, Nokia වර්ගයේ ජංගම දුරකථනයක්, ජාතික හැඳුනුම්පත් සහ රියදුරු බලපත්‍ර කීපයක් සහ මුදල් සහිත ගමන් මල්ලක් සිවිල් පුද්ගලයන් කීපදෙනෙකු විසින් 2017.05.01 දින කළුතර දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදෙන ලද බවත්;
 - (ii) නීති විධිවිධානවලට පටහැනිව එකී සැකකරු 2017.05.01 දින සිට 2017.05.06 දින දක්වා පානදුර පොලිස් ස්ථානයේ රඳවා තබා සිටි බවත්;
 - (iii) ඉහත සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන මෙන් එවකට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අංක MLO/MO/OUT/147/17 හා 2017.08.29 දිනැති ලිපිය මඟින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ එහි වර්තමාන ප්‍රගතිය කවරේද;
 - (ii) අගතියට පත් පැමිණිලි පාර්ශ්වයට සාධාරණයක් ඉටු කිරීම සඳහා ගනු ලැබූ පියවර කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 නොවැම්බර් 27 වැනි අඟහරුවාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

74/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, — සංචාරක සංවර්ධන හා ක්‍රීස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 243ට අනුව, සංචාරක කර්මාන්තයට අදාළ පුහුණු පාඨමාලාවලට වෙන් කරන ලද රුපියල් මිලියන 100 උපයෝජනය කළ ආකාරය කවරේද;
- (ii) උක්ත යෝජනාවේ සඳහන් පරිදි කාර්තුවකට තරුණයන් 3000 බැගින් වර්ෂය තුළදී තරුණයන් 12,000කට පුහුණුව ලබා දුන්නේද;

(iii) මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කළ ආයතන හෝ සංවිධාන කවරේද; එම ආයතන හෝ සංවිධානවලට වර්ෂය තුළදී කරනු ලැබූ මුළු ගෙවීම් ප්‍රමාණය සඳහන් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

153/18

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, — ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වාහන ඇතුළු කිරීමේදී හා එම මධ්‍යස්ථානය තුළ වැසිකිළි භාවිතා කිරීම වෙනුවෙන් ගාස්තු අයකිරීමේදී විවිධ අයථා ක්‍රියා හා මූල්‍ය අක්‍රමිකතා සිදුවන බවට ගොවි ජනතාව වෝදනා කරන බව දන්නේද;

(ii) එසේ නම්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවන එවැනි අකටයුතුකම් පාලනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද ?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

189/18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) ශ්‍රී ලංකා පොලිස් සේවයේ උප පොලිස් පරීක්ෂක තනතුරේ දැනට සිටින නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

(ii) බඳවාගැනීම් කාර්යපටිපාටියට අනුව ඔවුන්ට පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් ලබාදිය යුත්තේ කවර කාලයකින් පසුවද;

(iii) ඒ අනුව නියමිත කාලසීමාව සම්පූර්ණ කළ උප පොලිස් පරීක්ෂවරුන්ට උසස්වීම් ලබා දී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

979/18

ගරු ඉෂාක් රහුමාන් මහතා, — ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ බස් නැවතුම්පොළ මගී ආවරණවල විශාල අඩුවක් ඇති බව දන්නේද;

(ii) වර්ෂා කාලයේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් මෙම මගී ආවරණ ප්‍රයෝජනයට ගන්නා බවත්;

(iii) දැනට ඇති මගී ආවරණ නිසි ප්‍රමිතියෙන් තොරව සකස් කර ඇති නිසා අබලන් තත්ත්වයට පත්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර අත්‍යවශ්‍ය ස්ථානවල මගී ආවරණ ඉදිකිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1004/'18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2015, 2016 සහ 2017 වර්ෂවලදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරන ලද සුළු, මධ්‍යම හා මහා පරිමාණ වාරිමාර්ග කවරේද;
 - (ii) එක් එක් ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (iii) එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
 - (iv) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
 - (v) ඉහත එක් එක් වර්ෂවලට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (vi) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ ශක්‍යතා අධ්‍යයන, පාරිසරික සහ ඉංජිනේරු වාර්තා ඉදිරිපත් කරන්නේද;
 - (vii) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉවත් කරන ලද රොන්මඩ, පස් හෝ වැලි සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
 - (viii) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1191/'18

ගරු බිමල් රත්නායක මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1327/'18

ගරු සිසිර ජයකොඩි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ජාතික පාසලක වසර 8ට වඩා වැඩි කාලයක් සේවයේ නියුතු විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීමේ වැඩපිළිවෙලක් 2018 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන්නේද;
 - (ii) එසේ නම්, ඒ යටතේ ස්ථානමාරු කිරීම සඳහා යෝජිත ජාතික පාසල්වල නම් සහ ඒවායේ විදුහල්පතිවරුන්ගේ නම් කවරේද;
 - (iii) මෙම ස්ථානමාරු කිරීම් හේතුවෙන් ජාතික පාසල් පද්ධතිය මුළුමනින් බිඳවැටීම මෙන්ම, එම පාසල්වල අධ්‍යාපන මට්ටම කඩා වැටීමක් සිදු නොවන බවට සහතික වන්නේද;
 - (iv) එම පාසල්වලට නව විදුහල්පතිවරුන් පත් කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු එස්. ශ්‍රීතරත් මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, පුනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිලි/ මුලුංගාවිල් මහා විද්‍යාලය නමින් ජාතික පාසලක් තිබෙන බවත්;
- (ii) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තිබෙන ජාතික පාසල් දෙක අතරින් ගරු හිඟය, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ හිඟය, ඩෙස්ක් පුටු හිඟය හා වෙනත් සම්පත් උනන්දුවලින් දැඩි ලෙස පීඩාවට පත් වී තිබෙන්නේ කිලි / මුලුංගාවිල් මහා විද්‍යාලය බවත්;

එතුමා දන්වන්නෙහිද?

- (ආ) (i) කිලි / මුලුංගාවිල් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා, ගුරුවරුන් සහ අනාගත කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නම් කවරේද;
- (ii) ඉහත පාසලේ පවතින සුළු සේවකයන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු නොකිරීමට හේතු කවරේද;
- (iii) මෙම පුරප්පාඩු පිරවීමට කටයුතු නොකර සිටීම තුළින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කළ හැකි වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) මෙම පාසලෙහි ගොඩනැගිලි අවශ්‍යතාවයන් සපුරනු ලබන දිනය කවරේද;
- (ii) ඩෙස්ක් පුටු හිඟය මුළුමනින්ම සපුරනු ලබන දිනය කවරේද;
- (iii) මෙම පාසලෙහි කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීමට කටයුතු කරනු ලබන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 නොවැම්බර් 28 වැනි බදාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

ගරු භේෂා විතානගේ මහතා, — අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින රජයේ අධිනීතිඥවරුන් සංඛ්‍යාව සහ රජයේ නීතිඥවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම් ප්‍රමාදයකින් තොරව කාර්යක්ෂම ලෙස ඉටුකිරීම සඳහා අවශ්‍ය රජයේ අධිනීතිඥවරුන් සහ රජයේ නීතිඥවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු ඩී. රංජිත් ද සොයිසා මහතා, — මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කොපමණද;

- (ii) මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;
- (iii) එම මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් හා අනෙකුත් දේපළ අහිමිවූවන්ගේ සංඛ්‍යාව කොපමණද;
- (iv) ඔවුන් වෙනුවෙන් ලබාදීමට නියමිත වන්දි මුදල් මේ වනවිටත් ලබාදී තිබේද;
- (v) එසේ නම්, ගෙවා ඇති මුළු වන්දි මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) 2015, 2016 සහ 2017 වර්ෂවල, දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රජය උපයාගත් මුළු ආදායම වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) ඉහත වර්ෂවලදී මාර්ගයේ අලුත්වැඩියා සඳහා වෙන් කළ මුළු මුදල කොපමණද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

761/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) උභව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෘෂිකාර්මික ගොවිපොළ සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ගොවිපළවල නම් හා ලිපිනයන් කවරේද;
- (iii) එම එක් එක් ගොවිපළවල සේවය කරන කම්කරුවන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
- (iv) එම කම්කරු පිරිස අතරින් දැනට සේවයේ ස්ථිර කොට ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;
- (v) සෙසු කම්කරුවන්ද ස්ථිර කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

957/'18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ආගමික ස්ථාන සඳහා සූර්යබල කට්ටල ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ විදුලි බලය ලබා දී ඇති ආගමික ස්ථාන සංඛ්‍යාව කොපමණද;
- (ii) එක් එක් ආගමික ස්ථානයට සපයන ලද විදුලි පද්ධතියේ ධාරිතාවය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;
- (iii) 2017.06.01 දින වනවිට එම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල කොපමණද;
- (iv) එම සූර්යබල කට්ටල මගින් උත්පාදනය කරනු ලබන විදුලිබල ප්‍රමාණය කොපමණද;
- (v) ආගමික ස්ථානවලට සූර්යබල කට්ටල නොමිලේ ලබාදීමට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1138/'18

ගරු දයාසිරි ජයසේකර මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2018 මැයි මස ඇති වූ හදිසි ජල ගැලීම්වලින් පීඩාවට පත් ජන සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) හානි වූ ජීවිත සංඛ්‍යාව කොපමණද;
 - (iii) හානි වූ නිවාස සංඛ්‍යාව කොපමණද;
 - (iv) ආපදා සහන කටයුතු සඳහා රජය වෙන්කළ මුදල කොපමණද;
 - (v) වන්දි වශයෙන් ගෙවන ලද මුදල කොපමණද;
 - (vi) වන්දි ලබාදුන් පවුල් සංඛ්‍යාව කොපමණද;
 - (vii) මේ වනවිට වන්දි ලබාදී නොමැති පවුල් සංඛ්‍යාව කොපමණද;
 - (viii) වන්දි ලබා නොදීමට හේතු කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1157/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පුන්තලම දිස්ත්‍රික්කය තුළ පිහිටි පළාත් පාලන ආයතන සංඛ්‍යාව කොපමණද;
- (ii) ඒවායේ නම් කවරේද;
- (iii) මෙම එක් එක් පළාත් පාලන ආයතන මගින් පාලනය වන ළමා උද්‍යාන සංඛ්‍යාව කොපමණද;
- (iv) ඒවායේ නම් කවරේද;
- (v) 2010 වර්ෂයේ සිට මේ දක්වා මෙම එක් එක් ළමා උද්‍යානය සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ලබා දී ඇති වාර්ෂික ප්‍රතිපාදනය වෙන් වෙන් වශයෙන් කවරේද;
- (vi) මෙම ළමා උද්‍යාන තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය දැනට ගෙන ඇති පියවර සහ ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1193/'18

ගරු බිමල් රත්නායක මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු නිහාල් ගලප්පත්ති මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) සේවා අවශ්‍යතා මත, මුදල් රෙගුලාසි 71 යටතේ ඇති කරනු ලැබූ සුරාබදු පරීක්ෂක තනතුරට අදාළ වැටුප, අමාත්‍ය මණ්ඩල තීරණයක් මත නිෂ්පාදන බදු පනත යටතේ රාජකාරි කිරීම සඳහා ඇති කරන ලද නිෂ්පාදන බදු පරීක්ෂක තනතුරට හිමි වැටුප හා සමාන බවත්;
 - (ii) අමාත්‍ය මණ්ඩලය, ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණ එකඟතාවන් මත සුරාබදු පරීක්ෂකවරුන්ට ලබා දුන් වැටුප රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන සුරාබදු පරීක්ෂකවරුන්ටද 1992 සිට 2006 වර්ෂය දක්වා ලබා දුන් බවත්; එතුමා පිළිගන්නෙහිද?
 - (ආ) (i) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගය අනුව තනතුරු නාමය වෙනස් නොකර, නව පත්වීමක් ලබා නොදී දෙපාර්තමේන්තුවකින් තවත් දෙපාර්තමේන්තුවකට අන්තර්ග්‍රහණය කිරීමෙන් එම තනතුරේ සේවා ගණය, කාර්යය, වැටුප් කේත අංකය හා වැටුප් පරිමාණය අඩු කිරීම, වෙනස් කිරීම හෝ වෙනත් අගතියක් සිදුකිරීම පවතින නීතියට අනුකූල වන්නේද;
 - (ii) එසේ නම්, එය සැමට සමානව සැලකීමේ මූලධර්මය උල්ලංඝනය කිරීමක් බව පිළිගන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 නොවැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— සංචාරක සංවර්ධන හා ක්‍රීස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 245ට අනුව, කොළඹ නව නගර ශාලාව අසල ආසන 7000කින් යුත් සම්මේලන ශාලාවක් ඉදිකිරීම සඳහා වෙන්කළ රුපියල් මිලියන 3000ක මුදල උපයෝජනය කළ ආකාරය පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
 - (ii) උක්ත ව්‍යාපෘතිය සඳහා හවුල්වන පෞද්ගලික අංශයෙහි ආයෝජකයන් කවුරුන්ද;
 - (iii) මෙම අයවැය යෝජනාවට ප්‍රතිචාර දැක්වූ දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ නම් ලැයිස්තුවක් සහ ඔවුන්ගේ ආයෝජන වටිනාකම දැක්වෙන වගුවක් ඉදිරිපත් කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සඳහා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් බලපත්‍ර ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක කවරේද;

- (iii) මෙම බලපත්‍ර ලබා දීම හේතු කොට ගෙන විල්ගමුව ප්‍රදේශයේදී මහවැලි ගඟට විශාල පාරිසරික හානියක් සිදුවන බව පිළිගන්නේද;
- (iv) එසේ නම්, එම හානිය වැළැක්වීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

190/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) පාසල් ශිෂ්‍යයන් සඳහා ආරම්භ කරන ලද “සුරක්‍ෂා” රක්‍ෂණ ක්‍රමයෙන් ආවරණය වන රෝග කවරේද;
- (ii) පසුගිය වසර 05 තුළ එම රෝගවලට ගොදුරු වූයේ යැයි වාර්තා වූ පාසල් ශිෂ්‍යයන් සංඛ්‍යාව එක් එක් රෝගය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) මෙම රක්‍ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කවර දිනයක සිටද;
- (iv) මේ දක්වා එම රක්‍ෂණයෙන් ප්‍රතිලාභ ලබාගත් ශිෂ්‍යයන් සංඛ්‍යාව කොපමණද;
- (v) එම එක් එක් ශිෂ්‍යයාගේ නම, පාසල, ඉගෙනුම ලැබූ ශ්‍රේණිය, ගොදුරු වූ රෝගය හා රක්‍ෂණ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

283/'18

ගරු හේමා විතානගේ මහතා, — විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) 2005 වර්ෂයේ සිට මේ දක්වා,
 - (i) ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වූ කාන්තාවන් සංඛ්‍යාව;
 - (ii) ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වූ කාන්තාවන් අතර සිටින මව්වරුන් සංඛ්‍යාව;
 - (iii) ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වී විවිධ වූ හිංසනයන්ට ලක්වී ශ්‍රී ලංකාවට පැමිණි හා මියගිය කාන්තාවන් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) බාල වයස්කාර දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම හේතුවෙන් ඔවුන්ගේ දරුවන්ට අගතිදායක බලපෑමක් ඇති වන බව පිළිගන්නේද;
- (ii) එසේ නම්, බාල වයස්කාර දරුවන් සිටින කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වීම වැළැක්වීමට අමාත්‍යාංශය පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

762/'18

ගරු වමින්ද විජේසිරි මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා උෞච්ච අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා ඉදිකළ දෙමහල් හා තෙමහල් ගොඩනැගිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එම ගොඩනැගිලි ඉදිකළ පාසල්වල නම් හා ලිපිනයන් කවරේද;

- (iii) එම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පුද්ගලයන්ගේ / ආයතනවල නම් හා ලිපිනයන් කවරේද;
 - (iv) එම ඉදිකිරීම් වෙනුවෙන් එක් එක් පුද්ගලයාට/ආයතනයට ගෙවන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (v) එම ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබාදීමේදී පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

980/18

ගරු ඉෂාක් රහුමාන් මහතා, — ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ආශ්‍රිතව මිරිදිය කර්මාන්තයේ යෙදෙන ධීවරයන් විශාල පිරිසකට තවමත් ස්ථිර නිවාස නොමැති බව දන්නේද;
 - (ii) එසේ නම්, එම නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
 - (iii) ඒ සඳහා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1005/18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, — වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2015, 2016 සහ 2017 වර්ෂවලදී මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කරන ලද සුළු, මධ්‍යම හා මහා පරිමාණ වාරිමාර්ග ව්‍යාපෘති කවරේද;
 - (ii) එක් එක් ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (iii) එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
 - (iv) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
 - (v) ඉහත එක් එක් වර්ෂවලට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;
 - (vi) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ ශක්‍යතා අධ්‍යයන, පාරිසරික සහ ඉංජිනේරු වාර්තා ඉදිරිපත් කරන්නේද;
 - (vii) එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉවත් කරන ලද රොන්මඩ, පස් හෝ වැලි සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
 - (viii) එසේ නම්, එම ටෙන්ඩර් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1256/18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, — නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ බෝගහකන්ද, සීවලිකන්ද සහ බුලත්ගොල්ල යන ගම්මානවලට නල ජලය නොමැති වීම හේතුවෙන් එම ගම්මානවල ජනතාව විශාල පීඩාවකට ලක්වී සිටින බව දන්නේද;

(30)

- (ii) එසේ නම්, එම ගම්මානවල ජනතාවට නල ජලය ලබා දීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2018 නොවැම්බර් 30 වැනි සිකුරාදා
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

76/'18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— සංචාරක සංවර්ධන හා ක්‍රීඩා ක්‍රීඩා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 246ට අනුව, ශ්‍රී ලංකාවේ සාප්පු සවාරි පාරාදීසයක් (Shopping Paradise) ඇති කිරීම සඳහා සිදුකළ ප්‍රධාන බදු සංශෝධන කවරේද;
- (ii) එකී බදු සංශෝධන නිසාවෙන් ඇඟවීම, සපන්තු, ඉලෙක්ට්‍රොනික් සහ විදුලි උපකරණවල මිල කෙරෙහි සහ පිරිවැටුම කෙරෙහි ඇතිකළ බලපෑම කෙබඳු වීද;
- (iii) 1994 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සහ ඒ ඒ වර්ෂයේදී එම සංචාරකයන්ගෙන් උපයන ලද විදේශ විනිමය ප්‍රමාණය දැක්වෙන වගුවක් ඉදිරිපත් කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

284/'18

ගරු හේමා විතානගේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) ඇඹිලිපිටිය මූලික රෝහලේ,
 - (i) වාට්ටු සංඛ්‍යාව;
 - (ii) රෝගීන් සඳහා වූ ඇඳන් සංඛ්‍යාව;
 - (iii) ශල්‍යාගාර සංඛ්‍යාව;
 කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් මෙම රෝහල මඟින් සේවාව ලබාදෙන නමුත්, ඊට සරිලන පරිදි ප්‍රමාණවත් පහසුකම් නොමැති බව පිළිගන්නේද;
- (ii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන පියවර කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

550/'18

ගරු වාසුදේව නානායක්කාර මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) බහාලුම්වල අසුරන ලද විදුලි උත්පාදක සවි කිරීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවේ තීරණය අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිෂ්ප්‍රභ කොට පළමු අවස්ථාවේ ප්‍රතික්ෂේප කරනු ලැබූ ලංසු තබන්නන් දෙදෙනෙකු නැවත ඇගයීමට ලක් කරන ලෙස තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් ඉල්ලා සිටියේද;

- (ii) වඩාත්ම සුදුසු සහ ප්‍රතිචාරාත්මක අඩුම ලංසු තබන්නා වූ සෙනොක් ට්‍රේඩ් කම්බයින් පුද්ගලික සමාගම, 2017.07.12 දිනැති සිය වාර්තාවෙන් තාක්ෂණික ඇගයීම් කමිටුව දෙවන වරටත් නිර්දේශ කරනු ලැබූයේද;
- (iii) අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ තීරණය නිෂ්ප්‍රභ කොට අමාත්‍ය මණ්ඩල අනුමතිය හරහා 2017.07.31 දින ඉන්දියාවේ ස්ටර්ලිං සහ විල්සන් සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළේද;
- (iv) සෙනොක් ට්‍රේඩ් කම්බයින් පුද්ගලික සමාගම ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කළේද;
- (v) සෙනොක් සමාගම තම ටෙන්ඩරයේ, සවිකිරීම සඳහා ශුන්‍ය පිරිවැයක් අත්තර්ගත කර තිබුණද, ස්ටර්ලිං සහ විල්සන් සමාගමේ සහ කොරියානු සමාගමක ලංසු නැවත සලකා බලන ලෙස අමාත්‍යාංශය සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් ඉල්ලා සිටි හේතුව කුමක්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

763/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) සමෘද්ධි වැඩසටහන යටතේ අඩු ආදායම් පවුල් සඳහා නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේද;
- (ii) එසේ නම්, වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව, එම නිවාස ආධාර ලැබූ බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය යටතේ වැඩි නිවාස ආධාර ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

958/'18

ගරු කුෂාර ඉදුනිල් අමරසේන මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පසුගිය දිනවල පැවති දැඩි නියඟය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වූ පවුල් සංඛ්‍යාව කොපමණද;
- (ii) පීඩාවට පත්වූ එම පවුල් පිළිබඳ වාර්තා වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) නියඟය නිසා පීඩාවට පත් වූ ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට අමාත්‍යාංශය ගත් පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1195/'18

ගරු බිමල් රත්නායක මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) වාරිමාර්ග හා ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත නිල වාහන සපයා ඇති එක් එක් නිලධාරියාගේ නම, තනතුර, වෙන්කර ඇති වාහනයේ වර්ගය, ලියාපදිංචි අංකය සහ එම වෙන් කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1268/'18

ගරු දයාසිරි ජයසේකර මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තාගත පොල් නිෂ්පාදනය;
(ii) එකී කාලසීමාව තුළ වාර්ෂිකව අපනයනය කළ පොල් ප්‍රමාණය;
(iii) එම කාලසීමාව තුළ වාර්ෂිකව ආනයනය කළ පොල් ප්‍රමාණය;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) පසුගිය කාලයේදී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොල් එලදාව අඩුවීම සම්බන්ධයෙන් පිළියම් යෙදීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද;
(ii) ගොවීන් වෙත සහනාධාර පදනම යටතේ පොහොර ලබා දී තිබේද;
(iii) එසේ නම්, ලබා දුන් පොහොර ප්‍රමාණය සහ පොහොර ලබා දුන් ගොවීන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඒ යටතේ ආවරණය වන පොල් අක්කර ප්‍රමාණය කොපමණද;
(v) මෙතෙක්, පොහොර සහනාධාරය ලබා දී නොමැති නම්, ඒවා ලබා දෙනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1331/'18

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, කරවිච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිලි/කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය නමින් ජාතික පාසලක් තිබෙන බවත්;
(ii) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ජාතික පාසල් දෙක අතරින් එක් පාසලක් වන මෙහි ගුරු හිඟය, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ හිඟය, ඩෙස් පුටු හිඟය හා වෙනත් සම්පත් හිඟයන්ගෙන් යුක්තව ක්‍රියාත්මක වන විද්‍යාලයක් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එකී පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නම් කවරේද;
(ii) මෙම විද්‍යාලයේ පවතින අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙහි පුරප්පාඩු පිරවීම සඳහා මේ දක්වා කටයුතු නොකිරීමට හේතු කවරේද;
(iii) මෙම පුරප්පාඩු පිරවීමට කටයුතු නොකර සිටීම තුළින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කළ නොහැකි බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) මෙම පාසලෙහි ගොඩනැගිලි අවශ්‍යතාවයන් සපුරනු ලබන දිනය කවරේද;
 - (ii) ඩෙස් පුටු හිඟය මුළුමනින්ම සපුරනු ලබන දිනය කවරේද;
 - (iii) මෙම පාසලෙහි කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීමට කටයුතු කරනු ලබන දිනය කවරේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

2019 ජනවාරි 11 වැනි සිකුරාදා
යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

පා. 3/'18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මොරටුව විශ්වවිද්‍යාලය සඳහා යෝජිත වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහල ලෙස නාගොඩ මහ රෝහල සංවර්ධනය කිරීම,— 2018 අයවැය මහින් මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් ඉදිකිරීමට යෝජනා කර ඇති අතර එම යෝජිත වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහල ලෙස නාගොඩ මහ රෝහල සංවර්ධනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 4/'18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම,— ශිෂ්‍ය සම්පන්න සමාජයකට නොගැලපෙන අයුරින් රට තුළ ව්‍යාප්ත වන අපවාර හා බාල අපරාධ මර්දනය කිරීම හා ස්වයං විනයක් ඇති කිරීම උදෙසා සියලුම දරුවන්ට, 9 ශ්‍රේණිය දක්වා ඔවුන්ගේ ආගමට අනුකූල දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම සුදුසු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 16/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— ග්‍රාමීය පළාත්වල බෞද්ධ පන්සල්වල වැඩසිටින වයෝවෘද්ධ භික්ෂුන්වහන්සේලා ආරක්ෂා කර ගැනීම සඳහා වැඩසටහනක් සකස් කිරීම,— ශ්‍රී ලංකාවේ බොහෝ ග්‍රාමීය පළාත්වල බෞද්ධ පන්සල් ඉතා අඩු ආර්ථික මට්ටමක පවතින බැවින්, එවැනි පන්සල්වල වැඩසිටින වයෝවෘද්ධ භික්ෂුන්වහන්සේලා ආරක්ෂා කර ගැනීම සඳහා වැඩසටහනක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.21/'18

ගරු හිරුණිකා ප්‍රේමවන්දු මහත්මිය,— අන්තර්ජාලය තුළ අසභ්‍ය විඩියෝ පට සංසරණය වීම වැළැක්වීමෙහිලා විශේෂ ඒකකයක් පිහිටුවීම,— වර්තමානයේ බහුල වශයෙන් අන්තර්ජාලය ඔස්සේ නොයෙකුත් අසභ්‍ය විඩියෝ දර්ශන සංසරණය වීම මඟින් පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය විනාශවන අතර විශේෂයෙන්ම, කාන්තා පාර්ශ්වය එමඟින් විශාල අපහසුතාවයකට පත්වන බැවින්, මෙවන් විඩියෝ දර්ශන ළඟ තබාගෙන සිටින, බෙදා හරින හා නිර්මාණය කරන පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කිරීමට ප්‍රතිඵලදායී විශේෂ ඒකකයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.22/'18

ගරු හිරුණිකා ප්‍රේමවන්දු මහත්මිය,— විශ්වවිද්‍යාල හා අනෙකුත් සියලුම උසස් අධ්‍යාපන ආයතනවලට විශේෂ පුහුණුවලත් මානසික උපදේශකවරු හෝ අනුශාසකවරු පත්කිරීම,— වර්තමානයේ බහුල වශයෙන් දක්නට ලැබෙන තරුණ තරුණියන්, සිසු සිසුවියන් සියදිවි භානිකර ගැනීමේ ප්‍රවණතාවය මැඩපැවැත්වීම සඳහා සියලුම රජයේ අධ්‍යාපන ආයතන සඳහා පුහුණුවලත් මානසික උපදේශකවරු, අනුශාසකවරු හෝ එම අධ්‍යාපන ආයතනවල දැනට සිටින ගුරුවර ගුරුවරියන්ට මානසික උපදේශනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.24/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පුත්තලම දිස්ත්‍රික්කය සතුව තිබූ වොලිබෝල් ක්‍රීඩාවේ අභිමානය නැවත ගොඩනැගීමට වැඩසටහනක් දියත් කිරීම,— මීට දශකයකට පමණ පෙර පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් වලින් බිහිවූ දක්ෂ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තරඟ වලදී දැක්වූ දක්ෂතා නිසා පුත්තලම දිස්ත්‍රික්කයට වොලිබෝල් ක්‍රීඩාවෙන් ඉතා අභිමානවත් ස්ථානයක් හිමි වුවද, අද වනවිට එම තත්ත්වයේ යම් බිඳ වැටීමක් ඇති බැවින්, නැවත එම අභිමානය පුත්තලම දිස්ත්‍රික්කයට ගෙන ඒමට වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.25/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පුත්තලම දිස්ත්‍රික්කය තුළ ටින් මාළු කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම,— ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබාදීමටත්, වාර්ෂිකව ටින් මාළු ආනයනය වෙනුවෙන් විදේශ රටවල් කරා ඇදී යන විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම සඳහා මෙන්ම, ටින් මාළු කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලුම සම්පත් පුත්තලම දිස්ත්‍රික්කය තුළ පවතින බැවින් ද, එම දිස්ත්‍රික්කය තුළ ටින් මාළු කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.26/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හලාවත දක්වා දීර්ඝ කිරීම,— රටක සංවර්ධනය සඳහා අධිවේගී මාර්ග ඉතා වැදගත් වන බැවින් ද, වත්මන් යහපාලන රජය යටතේ පුත්තලම දිස්ත්‍රික්කය ඉතා වේගයෙන් සංවර්ධනය වන බැවින් ද, එම සංවර්ධන වේගය තවදුරටත් ඉහළ නැංවීම සඳහා දැනට කොළඹ සිට කටුනායක දක්වා වූ අධිවේගී මාර්ගය හලාවත දක්වා දීර්ඝ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.27/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — වයඹ පළාතේ වැව්, ගංඟා සහ ඇළ මාර්ග ආශ්‍රිතව කුඹුක් ශාඛ සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම,— පසේ පවතින ජලය ආරක්ෂා කිරීමේ හැකියාව මෙන්ම, පාංශු බාදනය අවම කිරීමේ ගුණාංග සහිත වූ දිගු ආයු කාලයක් ඇති කුඹුක් ශාඛ, වයඹ පළාතේ වැව්, ගංඟා සහ ඇළ මාර්ග ආශ්‍රිතව සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.28/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— බන්තලංගුණ්ඩුව දූපත්වාසී ධීවර ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා කඩිනම් පියවර ගැනීම,— වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය අර්ධද්වීපය අසල ඇති ප්‍රධාන දූපතක් වන බන්තලංගුණ්ඩුව දූපතේ ධීවර ප්‍රජාවගේ මූලික අවශ්‍යතා පිළිබඳව මෙතෙක් නිසි අවධානයට ලක් නොවී ඇති බැවින්, වත්මන් යහපාලන රජය යටතේ එම ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා කඩිනම් පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.29/'18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කුකුළු ගොවිපළ හිමියන් භාවිතා කරන බැටරි කේප් ක්‍රමය නවත්වාලීම,— ශ්‍රී ලංකාව අතීතයේ පටන්ම සත්ව කරුණාව පතුරුවාලන බෞද්ධ රටක් වුවද, අද වනවිට සමහර කුකුළු ගොවිපළ හිමියන් භාවිතා කරන බැටරි කේප් ක්‍රමය නිසා සතුන් දැඩි හිංසාවකට ලක්වීමත්, අධික බිත්තර නිෂ්පාදනය තුළින් සුළු පරිමාණ කුකුළු ගොවිපළ හිමියන්ගේ රැකියා අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බැවින්, මෙම අති අමාත්‍ය ක්‍රමය නවත්වාලීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.30/'18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කිරි කර්මාන්තයේ නියුක්ත දේශීය කිරි ගොවීන්ගේ ගැටලු විසඳීමට කඩිනම් වැඩසටහනක් දියත් කිරීම,— වාර්ෂිකව අපේ රටට කිරි පිටි ආනයනය සඳහා විශාල මුදලක් වැයවන අතර එම මුදල් අප රට තුළම ඉතිරි කරගත හැකිනම්, එය රටේ ආර්ථිකයට විශාල පිටුබලයක් වන බැවින්, කිරි කර්මාන්තයේ නියුක්ත දේශීය කිරි ගොවීන්ගේ ගැටලු විසඳීමට කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.31/'18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— වයඹ පළාත තුළ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කිරීම,— වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන රැසක් සහිත දිස්ත්‍රික්කයක් වන අතර අතීතයේදී කුරුණෑගල, දඹදෙණිය සහ යාපහුව වැනි රාජධානි පිහිටා තිබුණේද කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වුවත්, අද වනවිට එම පෞරාණික ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් බලවත් ගැටලු මතුවී ඇති බැවින්, එම පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.32/'18

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීම,— ඕනෑම රටක සාර්ථක සමාජ ආරක්ෂණ ජාලයක් පැවතීම එම රටේ ජීවත් වන පුරවැසියන්ට වැදගත් වන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හෝ අර්ථ සාධක ක්‍රමයක් ක්‍රියාත්මක වුවද, රටේ අවිධිමත් අංශයේ සේවකයන් සඳහා කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බැවින්, සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.33/'18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— මහනුවර දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම,— මහනුවර දිස්ත්‍රික්කය භූගෝලීය වශයෙන් සලකා බලන කල මුහුදු සීමාවෙන් දුරස්ථව පිහිටා ඇති බැවින්, එම දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවගේ ප්‍රෝච්ඡිත් අවශ්‍යතාව සපුරාලීම සඳහා මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලු වැව් හා ජලාශවල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.34/'18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— මහනුවර දිස්ත්‍රික්කය තුළ පයින්ස් වගාව හේතුවෙන් සිදුවී ඇති පරිසර හානිය අවම කිරීම,— මහනුවර දිස්ත්‍රික්කය තුළ පයින්ස් වගාව හේතුවෙන් පරිසරයට දැඩි හානියක් සිදුවී ඇති බැවින්, එම පරිසර හානිය අවම කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.35/'18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, — මහනුවර රෝහල් පරිශ්‍රයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම,— වත්මන් යහපාලන රජය යටතේ මහනුවර රෝහල දෙවැනි ජාතික රෝහල ලෙස දියුණු කිරීමට පියවර ගනිමින් සිටින බැවින්, එම රෝහල් පරිශ්‍රයේ ඇති සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 36/'18

ගරු වමින්ද විජේසිරි මහතා,— ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට යාන්ත්‍රණයක් සකස් කිරීම,— රටක සංවර්ධනය සඳහා තොරතුරු වැදගත් සාධකයක් වන අතර, එම තොරතුරු සම්පාදනයේදී වැදගත් මෙහෙවරක් ඉටුකරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.37/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පුත්තලම දිස්ත්‍රික්කය තුළ ජලජ පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම,— වර්තමානයේ ලෝකයේ ජලජ පැළෑටි සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර, එමඟින් අපේ රටට විදේශ විනිමය උපයා ගැනීමේ පුළුල් අවස්ථාවක් උදා වී ඇති අතර, මෑතකදී ජපන් විශේෂඥයන් විසින් සිය පර්යේෂණ වාර්තාවක ජලජ පැළෑටි වගාව සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශය ඉතා යෝග්‍ය බව පෙන්වා දී ඇති පසුබිමක ජලජ පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතියක් පුත්තලම දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.38/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— වයඹ පළාත තුළ පිළිකා රෝහලක් ස්ථාපිත කිරීම,— වයඹ පළාත තුළ මේ වනවිට පිළිකා රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින්, එම රෝගී ජනතාව වෙනුවෙන් වයඹ පළාත තුළ පිළිකා රෝහලක් ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.39/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— වයඹ පළාත තුළ ළමා රෝහලක් ස්ථාපිත කිරීම,— ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ පවතින දැඩි තදබදය අවම කිරීම සඳහා මෙන්ම, වයඹ හා උතුරු මැද පළාතේ ජනතාවට ප්‍රයෝජනවත් වන පරිදි වයඹ පළාත තුළ ළමා රෝහලක් ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.40/'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පුත්තලම දිස්ත්‍රික්කයේ හෝටල් පාසලක් ස්ථාපිත කිරීම,— වත්මන් යහපාලන රජය යටතේ පුත්තලම දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමට අපේක්ෂා කරන බැවින්, එම කර්මාන්තයේ දියුණුව සඳහා අවශ්‍ය මානව සම්පත පුහුණු කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ හෝටල් පාසලක් ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.41/'18

ගරු කුෂාර ඉදුනිල් අමරසේන මහතා,— වයඹ පළාත තුළ වකුගඩු රෝගීන් සඳහා රෝහලක් ස්ථාපිත කිරීම,— වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මෑත කාලීනව විශාල ලෙස වකුගඩු රෝගය ඉහළ ගොස් ඇති බැවින්, එම රෝගීන් වෙනුවෙන් වයඹ පළාත තුළ රෝහලක් ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.42/'18

ගරු කුෂාර ඉදුනිල් අමරසේන මහතා,— වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැලසිමියා රෝගීන් සඳහා රෝහලක් ස්ථාපිත කිරීම,— මෑතකාලීනව ශ්‍රී ලංකාවේ වැඩිම තැලසිමියා රෝගීන් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අතර, නවමත් එම රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෙනම රෝහලක් ස්ථාපිත කර නොමැති බැවින්, එම රෝගීන් සඳහා වෙනම රෝහලක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.43/'18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— කොළොන්නාව මහ නගර සභාව ස්ථාපිත කිරීම,— කොළඹ නගරය සහ එහි නදාසන්න නගර පරිපාලනය සඳහා කොළඹ, කඩුවෙල සහ කෝට්ටේ යනුවෙන් මහ නගර සභා තුනක් පැවතිය ද, මෙම මහ නගර සභා බල ප්‍රදේශ තුනටම මායිම්ව ඇති කොළොන්නාව මැතිවරණ කොට්ඨාසය පාලනය වන්නේ ප්‍රාදේශීය පරිපාලන ඒකක දෙකක් වන කොළොන්නාව නගර සභාව සහ කොට්කාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව යටතේ වන බැවින්, සමස්ත කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේම ආර්ථික, සමාජයීය හා සංස්කෘතික විෂමතාවන් ඇති කිරීමට මෙය හේතු වී ඇති අතර, අවට පවතින මහ නගර සභා, පරිපාලනයේ කාර්යක්ෂමතාව මත ශීඝ්‍ර සංවර්ධනයක් මේ වනවිට ළඟා කර ගෙන ඇති බැවින්, සමස්ත කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේම සංවර්ධනය අරමුණු කර ගනිමින් කොළොන්නාව නගර සභාව සහ කොට්කාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව එකාබද්ධ කර කොළොන්නාව මහ නගර සභාව ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.44/'18

ගරු මුහම්මදු නසීර් මහතා,— හජ් වන්දනා පනතක් හඳුන්වා දීම,— වාර්ෂිකව හජ් වන්දනාවේ යෙදෙන ශ්‍රී ලාංකික බැතිමතුන් විසින් මුහුණ දෙන ගැටලු නිරාකරණය කර ගැනීමටත්, ඒ පිළිබඳ ආයතනික ව්‍යුහයක් ස්ථාපනය කොට නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමටත්, රජය මඟින් “හජ් වන්දනා පනතක්” හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.45/'18

ගරු හේෂා විතානගේ මහතා,— උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල, ලියන්ගහවෙල ප්‍රදේශයේ නිවාස, ඉඩම් ඇතුළු දේපළ අහිමි වූ පවුල් සඳහා සහන සලසාදීම,— උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා භූගත උමා මාර්ග කැණීම හේතුවෙන් බණ්ඩාරවෙල, ලියන්ගහවෙල ප්‍රදේශයේ ජනතාවට සිය නිවාස, ඉඩම් ඇතුළු දේපළ අහිමි වී මේ වනවිට වසර තුනක කාලයක් ගතවී තිබුණ ද, අවතැන් වූ එම ජනතාවට මෙතෙක් කිසිදු වන්දි මුදලක් හෝ සහනයක් ලැබී නොමැති බැවින්, එම ජනතාවට සහන සලසා දීමේ වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.46/'18

ගරු හේෂා විතානගේ මහතා,— දුම්රිය මඟින් එළවළු ප්‍රවාහනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම,— බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළු එළවළු නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කවල සිට එළවළු ගොවීන්ගේ නිෂ්පාදන අඩු පිරිවැයකින්, අපතේ යෑම අවම කරමින් දුම්රිය මඟින් රටේ සෙසු ප්‍රදේශවල වෙළඳපොළ වෙත ප්‍රවාහනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.47/'18

ගරු හේෂා විතානගේ මහතා,— උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ජල හිඟයකට මුහුණ දී සිටින ජනතාවට ජල පහසුකම් ලබාදීම,— උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක පවුල් 8394ක ජනතාවට උග්‍ර ජල හිඟයකට මුහුණ පෑමට සිදුවී ඇති බැවින්, එම ජනතාවට අවශ්‍ය ජල පහසුකම් ලබාදීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.48/'18

ගරු කුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— වයඹ පළාතේ ගරා වැටෙමින් තිබෙන විහාරස්ථාන සංවර්ධනය කිරීම,— ශ්‍රී ලංකාවේ වැඩිම විහාරස්ථාන සංඛ්‍යාවක් පිහිටා ඇති, ස්වාමීන්වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ සිටින, බෞද්ධයන් වැඩිම පිරිසක් වාසය කරන හා ශාසනාරක්ෂක බල මණ්ඩල වැඩිම සංඛ්‍යාවක් ක්‍රියාත්මකව පවතින වයඹ පළාතෙහි ගරා වැටෙමින් තිබෙන විහාරස්ථාන සංවර්ධනය කිරීමට කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 49 /'18

ගරු අශෝක ප්‍රියන්ත මහතා, — කල්පිටිය ආශ්‍රිතව තල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම,— වයඹ පළාතේ කල්පිටිය ප්‍රදේශයේ තල් ආශ්‍රිත කර්මාන්ත පසුගිය වසර කිහිපය තුළ දරුණු කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, වත්මන් රජයේ ප්‍රතිපත්තිවලට අනුව, ඉදිරියේදී කල්පිටිය ප්‍රදේශය සංචාරක පුරවරයක් වශයෙන් සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව එම ප්‍රදේශයේ තල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ද දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 51/'18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— අයහපත් කාලගුණය නිසා ඇතිවන වසංගත තත්ත්වයන් ව්‍යාප්තවීම වැළැක්වීම,— අයහපත් කාලගුණය නිසා ඇතිවන ජල ගැලීම් වලින් පසුව ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජලය බැස යාමත් සමඟ මී උණ, පාවනාය ඇතුළු බෝවන රෝග පැතිරයාමේ අවදානමක් පවතින බවට අදාළ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පෙන්වා දී ඇති බැවින්, එවැනි වසංගත තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 52/'18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— ගංගා දෝණි පද්ධතියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම,— කෘෂිකාර්මික රටක් වන අප රටෙහි ගංගා දෝණි පද්ධතියෙන් කෘෂි කර්මාන්තයට විශාල සේවාවක් ඉටුවන නමුදු, මෙම ගංගාවල ජලයෙන් විශාල ප්‍රමාණයක් භාවිතයට නොගෙන මුහුදට ගලා බසින බව විද්වත් පර්යේෂණ මඟින් පවා හෙළි වී ඇති බැවින්, මහා පරාක්‍රමබාහු රජ සමයේදී මෙන් මෙම ජල සම්පතෙන් රටේ සංවර්ධනයට උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි ආකාරයේ වැඩසටහනක් දියත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 53/'18

ගරු හේෂා විතානගේ මහතා,— රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම,— අයහපත් කාලගුණය සහිත කාලසීමාවන්වහිදී නිරන්තරයෙන්ම ගංවතුරින් ආපදාවට ලක්වන රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීමට වැඩසටහනක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 54/'18

ගරු හේෂා විතානගේ මහතා,— අනාගත පරපුර වෙනුවෙන් සබරගමුවට ආවේණික උරුමයන් ආරක්ෂා කිරීම,— කලාව, ක්‍රීඩාව ආදී බොහෝ අංශවල සබරගමුවට උරුම ආවේණික ලක්ෂණ ඇති අතර අද වනවිට වාණිජකරණය හමුවේ එම ආවේණික ලක්ෂණ අහවයට යාමේ අවදානමක් ඇති බැවින් අනාගත පරපුර වෙනුවෙන් සබරගමුවට ආවේණික උරුමයන් ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 55/'18

ගරු හේෂා විතානගේ මහතා,— රත්නපුර දිස්ත්‍රික්කයේ ස්වභාවික ආපදා අවම කිරීමේ වැඩසටහනක් සකස් කිරීම,— ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කරන ලද වාර්තාවන්ට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ස්වභාවික ආපදා තත්ත්වයන්ට ලක්වීමේ අවදානමක් සහිත ස්ථාන රාශියක් ඇති බව පෙන්වා දී ඇති බැවින් එම තත්ත්වයන් අවම කිරීම සඳහා යම් වැඩසටහනක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 56/'18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— මහනුවර දිස්ත්‍රික්කයේ ජූඩෝ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම,— මහනුවර දිස්ත්‍රික්කයේ ජූඩෝ ක්‍රීඩාවට දක්ෂතා දක්වන විශාල පිරිසක් සිටින බැවින් එම පිරිස ජාත්‍යන්තර තලයට ගෙන යාමට හැකිවන අයුරින් මහනුවර දිස්ත්‍රික්කයේ ජූඩෝ ක්‍රීඩාව ප්‍රවර්ධනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

